



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2018 ජූනි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2018 අගෝස්තු 10

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 ජූනි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2017 වර්ෂයේ ජූනි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 ජූනි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.4% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළා ය. තව ද 2018 සහ 2017 යන වර්ෂවල ජූනි මස මෙම දර්ශකය පිළිවෙලින් 104.8 ක් සහ 104.4 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමේදී හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමේදී වැදගත් වන මිණුමක් වේ. මෙම දර්ශකය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ප්‍රමාණය පාදක කර ගනිමින් සකසා ඇත.

2017 ජූනි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018 ජූනි මස 'අඟුරු නිෂ්පාදනය සහ බනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව', පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන ', සහ 'රෙදි නිෂ්පාදන', වල පිළිවෙලින් 33.7%, 19.1% සහ 15.6% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2018 ජූනි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 0.8% ක වැඩිවීමක් වාර්තා වේ.

එසේ වුවත්, ' කඩදාසි හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන ', 'විදුලි උපකරණ නිෂ්පාදන' සහ 'මූලික ඖෂධ හා ඖෂධ හා සම්බන්ධ සැකසීම්' වල 2017 වර්ෂයේ ජූනි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 27.4%, 24.0% සහ 18.1% ක අඩුවීමක් වාර්තා විය.

කාර්තුමය වශයෙන් සැලකූ විට 2018 වර්ෂයේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 0.6 % කින් වර්ධනය වී ඇත.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2017 - ජූනි	104.4
2018 - ජූනි	104.8
ප්‍රතිශත වෙනස (%) 0.4	
2018 දෙවන කාර්තුව - 102.7	

මේ පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තව දුරටත් දන්වා සිටී. (www.statistics.gov.lk/Industries)